

ජාතික ක්‍රීඩා අරමුදල - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ජාතික ක්‍රීඩා අරමුදලේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනත සහ 1971 අංක 38 දරන මුදල් පනත සහ ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 25(4) වගන්තියේ විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට අරමුදලේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාශ්‍රවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, අරමුදල අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය අරමුදල ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා අරමුදල අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

අරමුදලේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, අරමුදලේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මග හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් අරමුදලේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ අරමුදලේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව

- යම් අදාළ ලිඛිත නීතියකට හෝ අරමුදලේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, අරමුදල ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) අමාත්‍යාංශයේ සේවක සුබසාධක සංගමය විසින්, ජාතික ක්‍රීඩා අරමුදලට රු. මිලියන 5ක ආධාර එකතුකිරීමේ අරමුණින් 2023 වර්ෂයේදී “RISE 2023” යන නමින් සංගීත ප්‍රසංගයක් පවත්වා තිබුණ ද එම ප්‍රසංගයෙන් ලද රු. මිලියන 2.26 ක ශුද්ධ ආදායම මේ දක්වා මූල්‍ය ප්‍රකාශනවලට ගෙන නොතිබුණි. ඒ හේතුවෙන් මූල්‍ය ප්‍රකාශන වලට ඇතුළත් සමුච්චිත අරමුදල එම වටිනාකමින් ඌන ගණනය වී තිබුණි.	එම මුදල් කඩිනමින් ජාතික ක්‍රීඩා අරමුදල වෙත පවරා ගැනීමට කටයුතු කරන බව කාරුණිකව දන්වා සිටිමි.	ලැබුණු ආදායම නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ආ) මාතලේ හොකි පිටිය සංවර්ධනය සඳහා වූ මුල් ඇස්තමේන්තුව වෙනස් වීම මත 2024 දෙසැම්බර් 31 දිනට කොන්ත්‍රාත්කරුට ගෙවිය යුතුව පැවති රු. මිලියන 48.36 ක මුදල මූල්‍ය ප්‍රකාශන වලට ගෙන නොතිබුණි. ඒ හේතුවෙන් මූල්‍ය ප්‍රකාශන වල ඇතුළත් ජංගම වගකීම් එම වටිනාකමින් ඌන ගණනය වී තිබුණි.	ජාතික ක්‍රීඩා අරමුදලින් කෘතීම තණතිරුව සහ සිවිල් වැඩ සඳහා ලබා දුන් මුදල වියදම් කල පසු එම ව්‍යාපෘතිය වෙනුවෙන් ගෙවීමට තවදුරටත් ජාතික ක්‍රීඩා අරමුදලේ මුදලක් ඉතිරි නොවීය.	ගෙවිය යුතු මුදල් නිවැරදිව මූල්‍ය ප්‍රකාශන වල දැක්විය යුතුය.

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2020 අගෝස්තු 28 දිනැති අංක 01/2020 රාජ්‍ය මුදල් වක්‍රලේඛය මගින් සංශෝධනය කරන ලද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි 877(2)	ගිණුම් වර්ෂය අවසන් වී මාස 02 ක් ඇතුළත අරමුදල පිළිබඳ කාර්යසාධන වාර්තාවක් රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවට පිටපතක් සහිතව විගණකාධිපතිවරයා වෙත යොමු කළ යුතු වුවත්, ජාතික ක්‍රීඩා අරමුදල විසින් 2024 වර්ෂය වෙනුවෙන් කාර්යසාධන වාර්තාවක් මෙම වාර්තාවේ දින	ඉදිරියේ නියමිත දිනට මෙම වාර්තා ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව වැඩිදුරටත් දන්වමි.	වක්‍රලේඛ උපදෙස් පරිදි කටයුතු කළ යුතුය.

(ආ)	ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 25 (2) වගන්තිය	වන විටත් විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කර නොතිබුණි.	එක් එක් ලීන් වර්ෂය ඉකුත් වූ පසු භැකිතාක් ඉක්මණින් අරමුදලේ පරිපාලනය පිළිබඳ වාර්තාවක් අමාත්‍යාංශයේ ලේකම් විසින් පිළියෙල කළ යුතු වුව ද, මෙම වාර්තාවේ දිනය දක්වාම සමාලෝචිත වර්ෂයට අදාළ වාර්තා සහ පෙර වර්ෂ වලට අදාළ වාර්තා පිළියෙල කර නොතිබුණි.	2024 වර්ෂය සඳහා මෙම පනතේ වාර්තාව භැකි ඉක්මනින් විධිවිධාන සකස් කර ඉදිරිපත් කිරීමට කටයුතු කරන කළ යුතුය.
				අනුව කටයුතු බවද දන්වා සිටිමි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ අරමුදලේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. මිලියන 102.47 අතිරික්තයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ අතිරික්තය රු. 36.03 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. මිලියන 66.44 ක වර්ධනයක් නිරීක්ෂණය විය. සමාලෝචිත වර්ෂයේදී ක්‍රීඩා තරඟ සඳහා දරන ලද වියදම්, සුභසාධන වියදම් හා සංවර්ධන ව්‍යාපෘති සඳහා දරන ලද වියදම් ඉකුත් වර්ෂයට සාපේක්ෂව රු. මිලියන 54.50 කින් අඩුවීම ප්‍රධාන වශයෙන් මෙම වර්ධනයට හේතු වී තිබුණි.

2.2 ප්‍රධාන ආදායම් හා වියදම් විෂයයන්වල ප්‍රවණතා විශ්ලේෂණය

සමාලෝචිත වර්ෂයේ ප්‍රධාන ආදායම් හා වියදම් විෂයයන් ඉකුත් වර්ෂය සමග සසඳා විශ්ලේෂණය කර වැඩිවීම් වල හෝ අඩුවීම් වල අගයන් එකී ප්‍රතිශතයන් සමග පහත දක්වා ඇත.

විස්තරය	2024	2023	වෙනස	
	වෂරය	වෂරය	වාසි දායක / (අවාසි දායක)	ප්‍රතිශතය
	රු. මිලියන	රු. මිලියන		
ආදායම්				
රජයේ ප්‍රදාන	206.27	193.56	12.71	6.57
ආයෝජන	2.11	12.57	(10.46)	(83.21)
වෙනත් ආදායම්	82.48	86.02	(3.54)	(4.12)
වියදම්				
ක්‍රීඩා තරඟ	65.19	87.00	21.81	25.07
සුභසාධන හා පුහුණුකරු දීමනා	2.83	19.07	16.24	85.16
සංවර්ධන ව්‍යාපෘති	116.50	132.96	16.46	12.38
අනෙකුත් මෙහෙයුම් වියදම්	3.88	17.10	13.22	77.31

රජයේ ප්‍රදාන තුළ ඇතුළත් ජාතික ලොතරැයි මණ්ඩලයෙන් 2024 වර්ෂය සඳහා ලැබිය යුතු රු.මිලියන 156.27 ක මුදල අරමුදල වෙත ලබා ගැනීමට අපොහොසත් වීම මත එම ආදායම ලැබිය යුතු ආදායම් ලෙස දක්වා තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය
3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1973 අංක 25 දරන ජාතික ක්‍රීඩා පනතේ 22 වන වගන්තිය අනුව ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවලට ධෛර්ය දීම, ඒවා දියුණු කිරීම සහ සංවර්ධනය කිරීමේ අරමුණින් ජාතික ක්‍රීඩා අරමුදල පිහිටුවා තිබුණ ද විගණනය වෙත ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනයෙහි (සටහන් අංක 01) අරමුදලේ ප්‍රධාන අරමුණු ලෙස හඳුනාගෙන තිබුණේ වාර්ෂික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෝෂණ තත්වය ඉහළ නැංවීම හා ක්‍රීඩා හැකියාවන් නංවාලීමයි. එබැවින්, අරමුදල විසින් එකී ප්‍රධාන කාර්යයන් හා අරමුණු නිසි ලෙස හඳුනාගෙන නොතිබුණ බව නිරීක්ෂණය කෙරේ.	ඔබ විසින් සඳහන් කර ඇති නිරීක්ෂණයන් පිළිගන්නා අතර, ඉදිරියේදී මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී එම අරමුණු සටහන් කිරීමට කටයුතු කරමි.	අරමුදලේ ප්‍රධාන කාර්යයන් හා අරමුණු නිසි ලෙස හඳුනාගෙන ඒවා ඉටු කර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) අරමුදලේ සැලසුම් කරන ලද කාර්යයන් පිළිබඳ ලේඛනයක් මහා භාණ්ඩාගාරය වෙත ඉදිරිපත් නොකිරීමෙන් ජාතික ලොතරැයි මණ්ඩලයෙන් 2024 වර්ෂය හා ඊට පෙර වර්ෂ වලට අදාළව අරමුදල වෙත ලැබිය යුතු පිළිවෙලින් රු. මිලියන 156.27 ක් හා රු. මිලියන 367.26 ක් ලැබී නොතිබුණි. ඒ හේතුවෙන් අරමුදලේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් රු.මිලියන 29.37 ක ස්ථාවර තැම්පතුව මගින් මුදල් සපයා ගෙන තිබුණි.	ඉදිරියේදී මනා කර්යක්ෂමතාවයකින් හා සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමි.	සැලසුම් කරන ලද කාර්යයන් පිළිබඳ ලේඛනයක් මහා භාණ්ඩාගාරය වෙත ඉදිරිපත් කළ යුතුය.
(ඇ) 1973 අංක 25 දරන ජාතික ක්‍රීඩා පනතේ 27 (අ) හා (ආ) වගන්ති අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීම සඳහා ඔවුන් විසින් අත්පත් කරගත් ජාතික හා ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණයන් පිළිබඳ යාවත්කාලීන දත්ත පද්ධතියක් අරමුදල සතු විය යුතු වුවද ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දේශීය වශයෙන් හා අන්තර්ජාතික වශයෙන් ලබාගන්නා කුසලතා, ශ්‍රේණිගත කිරීම් හා ජයග්‍රහණ සම්බන්ධ දත්ත පද්ධතියක් අරමුදල මගින් පවත්වා ගෙන ගොස් නොතිබුණි.	ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ යාවත්කාලීන දත්ත පද්ධතියක් සංගම් සම්මේලන හරහා ක්‍රියාත්මක කිරීමට ක්‍රීඩා රෙගුලාසි හරහා කටයුතු කර ඇත.	යාවත්කාලීන හා විධිමත් දත්ත පද්ධතියක් සකස් කළ යුතුය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) විවිධ ජාත්‍යන්තර තරඟාවලීන් සඳහා සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් සඳහා ආධාර හා අනුග්‍රහයන් ලබාදීම වෙනුවෙන් විධිමත් ක්‍රමවේදයක් සකස් කර එය අනුගමනය කිරීම වෙනුවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත වරින් වර විවිධ පුද්ගලයින් සහ පාර්ශව විසින් යොමු කරන ඉල්ලීම් මත අරමුදල විසින් මුදල් නිදහස් කරන බව විගණනයේදී නිරීක්ෂණය විය. ඒ අනුව 2024 වර්ෂය තුළදී රු. මිලියන 8.33 ක මුදලක් ලබා දී තිබුණු අතර එම මුදල් නිශ්චිත අරමුණු සඳහා යොදවා ගත්තේ ද යන්න පිළිබඳ පසු විපරමක් ද අරමුදල මගින් සිදුකර නොතිබුණි. තවද, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අනිවාර්යයෙන්ම සහභාගී විය යුතු තරඟාවලීන් සොයා බලා ඒ සඳහා ආධාර හා අනුග්‍රහයන් දැක්වීම වෙනුවට අවිධිමත් පරිදි එම ක්‍රියා සිදුවන බව නියැදි විගණන පරීක්ෂණවලදී නිරීක්ෂණය වූ අතර එම අරමුදල් ලබා දීමේ දී අදාළ ජාත්‍යන්තර ක්‍රීඩා සංගම් වෙතින් තහවුරු කරගැනීමකින් තොරව අරමුදල් නිදහස් කර ඇති බව නිරීක්ෂණය විය.	අවිධිමත්භාවයක් සිදුවී ඇති බව පිළිගන්නා අතර, එය ඉදිරියේදී නිවැරදි කර විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන බවට සටහන් කරගන්නා බව දන්වමි. එසේම, මේ සඳහා ලබා දුන් අනුග්‍රහකයන් පිළිබඳ පසු විපරම් කර ගැනීමට සටහන් කරගන්නා බවද කාරුණිකව දන්වමි.	මුදල් නිදහස් කිරීමේදී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කර නිශ්චිත අරමුණු සඳහා යොදවා ගත්තේ ද යන්න පිළිබඳ පසු විපරම් කළ යුතුය.
(ආ) ක්‍රීඩා අරමුදල මගින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා දිරි දීමනා හා ඔවුන් විසින් අත්පත් කර ගනු ලබන ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණයන් සඳහා ත්‍යාග මුදල් පිරිනැමීම සිදුකළ යුතු වුවද, 2024 වර්ෂය සඳහා මුදල් පිරිනැමීම සිදු කළ යුතු ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගෙන ඔවුන් වෙත ත්‍යාග මුදල් පිරිනැමීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග නොගෙන ඒ වෙනුවට ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හා Dialog ආයතනය එක්ව සංවිධානය කර තිබූ දේශපාලනය අරමුණු කර ගත් වැඩසටහනක් වන Sri Lanka Sports Fiesta 2024 වැඩසටහන පැවැත්වීම සඳහා අරමුදල විසින් රු. මිලියන 20 ක් ලබා දී තිබුණි.	Sports Fiesta 2024 වැඩසටහන වෙනුවෙන් ඇස්තමේන්තු වෙන්කර නොතිබුණද දේශීය තරඟාවලි සඳහා අයවැය ඇස්තමේන්තුවෙන් වෙන්කර තිබුණු බැවින් එම ප්‍රතිපාදන වලින් මෙම වියදම් දරා ඇති බව දන්වා සිටිමි.	ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ආධාර හා අනුග්‍රහයන් ලබාදීම වෙනුවෙන් විධිමත් ක්‍රමවේදයක් සකස් කළ යුතුය.

- (ඇ) 2024 වර්ෂයේ දී නේපාලයේ හා මැලේසියාවේ පැවති රග්බි තරඟාවලි 03 ක් සඳහා වැය කරන ලද මුදලින් රු. මිලියන 2.2 (7000 USD) ක් නැවත අයකර ගත හැකි තැන්පතු ලෙස ගෙවා තිබුණ ද එම මුදල සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.
- ඉදිරියේදී එම මුදල් අය කර තැන්පතු මුදල් කඩිනමින් ගැනීමට කටයුතු කරන බව අය කර ගැනීමට කටයුතු කළ යුතුය.

3.3 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිදේශය
ශ්‍රී ලංකා යුධ හමුදාව සහ ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමය විසින් 2024 වර්ෂය තුල දී සංවිධානය කරන ලද Fox Hill Super Cross 2024 තරඟාවලියේ දී සිදු වූ අනතුරින් මරණයට පත් වූවන් 08 දෙනෙකු හා තුවාලකරුවන් 16 දෙනෙකු සඳහා අරමුදල විසින් රු.මිලියන 12 ක් වන්දි ලෙස ගෙවා තිබුණි. පූර්ණ රක්ෂණවරනයක් ලබා ගෙන නොතිබීම හේතුවෙන් මෙම වන්දි මුදල රජය විසින් දැරීමට සිදු වී තිබූ අතර මෙම අලාභය තරඟාවලිය සංවිධානය කරන ලද පාර්ශවයෙන් අය කර ගැනීමට කටයුතු නොකර හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිර්දේශ මත අරමුදල විසින් දරා තිබුණි.	ශ්‍රී ලංකා යුද හමුදාව හා ඔටෝමොබයිල් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ලද Fox Hill Super Cross 2024 තරඟාවලියේ සංවිධායකයින් විසින් පූර්ණ රක්ෂණයක් ලබාගෙන නොතිබූ බැවින් හා වන්දි ගෙවීමට ක්‍රමවේදයක් නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් සානුකම්පිතව සලකා බලා ගරු අමාත්‍යවරයාගේ අනුමැතිය මත මෙම වන්දි මුදල ජාතික ක්‍රීඩා අරමුදල මගින් ගෙවා ඇති බව කාරුණිකව දන්වමි.	තරඟාවලියක් සංවිධානය කිරීමට පෙර අවධානම් තක්සේරුවක් මගින් රක්ෂණවරණයක් ලබා ගැනීමට කටයුතු කිරීම තුලින් දැරීමට සිදුවන අලාභය අවම කර ගැනීමට කටයුතු කළ යුතුය.

3.4 කොන්ත්‍රාත් පරිපාලනයේ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
කැළණි අධ්‍යාපන කලාපයේ පිහිටි වත්තල ශාන්ත අන්තෝනි ජාතික පාසලට පිහිනුම් තටාක සංකීර්ණයක් ඉදිකිරීම සඳහා රු. මිලියන 39.9 ක් අරමුදලින් වැය කර තිබුණු අතර මෙම ව්‍යාපෘතිය සඳහා අදාළ පාසල මගින් කොන්ත්‍රාත්කරු තෝරා ගෙන ඔහු වෙත ගෙවීම් කිරීමේදී අදාළ පාසල මගින් ගෙවීම් කිරීම වෙනුවට අරමුදල විසින් කොන්ත්‍රාත්කරු වෙත සෘජුවම ගෙවා තිබුණි. තවද, එම ව්‍යාපෘතිය සාර්ථකව නිම කල බවට වැඩ අවසන් කිරීමේ වාර්ථාවක් ලබාගැනීමකින් තොරව හා රඳවා ගැනීමේ ගාස්තු අය කිරීමකින් තොරව කොන්ත්‍රාත්කරු වෙත මුදල් ගෙවා තිබුණි.	මෙම ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවෙන් පාසලේ විදුහල්පතිනියගේ සහ පාසල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් ප්‍රසම්පාදන කටයුතු විධිමත්ව සිදුකර කොන්ත්‍රාත්කරුව තෝරාගෙන තිබූ අතර එම කොන්ත්‍රාත්කරු සමග පාසල ගිවිසුම් ගතව තිබුණි. ඒ අනුව කොන්ත්‍රාත් මුදලින් කොන්ත්‍රාත්කරුට පාසල් විදුහල්පතිනියගේ ඉල්ලීම අනුව සෘජුවම ගෙවා ඇත.	ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කල බවට වැඩ අවසන් කිරීමේ වාර්ථාවක් ලබාගැනීමකින් හා රඳවා ගැනීමේ ගාස්තු අය කිරීමෙන් පසු කොන්ත්‍රාත්කරු වෙත මුදල් ගෙවීමට කටයුතු කළ යුතුය.